



ਯੂਨੀਵਰਸਿਟੀ ਜੰਮੂ  
ਯੂਨੀਵਰਸਿਟੀ ਜੰਮੂ

ਯੂਨੀਵਰਸਿਟੀ ਜੰਮੂ ਵਿੱਚ ਆਰਟੀ ਐਂਡ ਐਸਟੇਬਲਿਸ਼ਮੈਂਟ ਡਿਪਾਰਟਮੈਂਟ  
ਯੂਨੀਵਰਸਿਟੀ ਜੰਮੂ ਵਿੱਚ ਆਰਟੀ ਐਂਡ ਐਸਟੇਬਲਿਸ਼ਮੈਂਟ ਡਿਪਾਰਟਮੈਂਟ

171-M(F2)/IUL/2023/220

21 ਫ਼ਰਵਰੀ 2023

PC-171/2023/W194

ਯੂਨੀਵਰਸਿਟੀ ਜੰਮੂ ਵਿੱਚ ਆਰਟੀ ਐਂਡ ਐਸਟੇਬਲਿਸ਼ਮੈਂਟ ਡਿਪਾਰਟਮੈਂਟ

ਯੂਨੀਵਰਸਿਟੀ ਜੰਮੂ

ਯੂਨੀਵਰਸਿਟੀ ਜੰਮੂ

ਯੂਨੀਵਰਸਿਟੀ ਜੰਮੂ

ਯੂਨੀਵਰਸਿਟੀ ਜੰਮੂ

Procurement of GPON Equipments























සමුදායීකරණයේ සහභාගීත්වය සහ සහයෝගීතාවය පිළිබඳව

අංක 2 පිටුව

1 - (සමුදායීකරණයේ සහභාගීත්වය සහ සහයෝගීතාවය)

#	විස්තරය
1	<input type="checkbox"/> සමුදායීකරණයේ සහභාගීත්වය සහ සහයෝගීතාවය (පිටුව 1)
<b>සමුදායීකරණයේ සහභාගීත්වය සහ සහයෝගීතාවය පිළිබඳව</b>	
2	<input type="checkbox"/> සමුදායීකරණයේ සහභාගීත්වය සහ සහයෝගීතාවය (පිටුව 2)
3	<input type="checkbox"/> අතිරේක සහයෝගීතාවය (පිටුව 8)
4	<input type="checkbox"/> සමුදායීකරණයේ සහභාගීත්වය සහ සහයෝගීතාවය (පිටුව 8)
5	<input type="checkbox"/> සමුදායීකරණයේ සහභාගීත්වය සහ සහයෝගීතාවය (පිටුව 8)
6	<input type="checkbox"/> සමුදායීකරණයේ සහභාගීත්වය සහ සහයෝගීතාවය (පිටුව 8)
7	<input type="checkbox"/> සමුදායීකරණයේ සහභාගීත්වය සහ සහයෝගීතාවය (පිටුව 8)
8	<input type="checkbox"/> සමුදායීකරණයේ සහභාගීත්වය සහ සහයෝගීතාවය (පිටුව 8)
9	<input type="checkbox"/> සමුදායීකරණයේ සහභාගීත්වය සහ සහයෝගීතාවය (පිටුව 8)
<b>සමුදායීකරණයේ සහභාගීත්වය සහ සහයෝගීතාවය පිළිබඳව</b>	
10	<input type="checkbox"/> සමුදායීකරණයේ සහභාගීත්වය සහ සහයෝගීතාවය (පිටුව 8)
11	<input type="checkbox"/> සමුදායීකරණයේ සහභාගීත්වය සහ සහයෝගීතාවය (පිටුව 8)
<b>සමුදායීකරණයේ සහභාගීත්වය සහ සහයෝගීතාවය පිළිබඳව</b>	
12	<input type="checkbox"/> සමුදායීකරණයේ සහභාගීත්වය සහ සහයෝගීතාවය (පිටුව 8)
13	<input type="checkbox"/> සමුදායීකරණයේ සහභාගීත්වය සහ සහයෝගීතාවය (පිටුව 8)
14	<input type="checkbox"/> සමුදායීකරණයේ සහභාගීත්වය සහ සහයෝගීතාවය (පිටුව 8)

සමුදායීකරණයේ සහභාගීත්වය සහ සහයෝගීතාවය





މި ބަންދު ގެ ދަށުން ދަންނަވާ ގޮތުން، ބަންދު ގެ ދަށުން ދަންނަވާ ގޮތުން،

ބަންދު 4 - ( ބަންދު ގެ ދަށުން ދަންނަވާ ގޮތުން - ބަންދު ގެ ދަށުން ދަންނަވާ ގޮތުން )

## Form of Performance Bank Guarantee (Unconditional)

To: .....  
[name & address of Purchaser]  
.....  
.....

WHEREAS ..... [name and address of Supplier] (hereinafter called "the Supplier") has undertaken, in pursuance of Contract No. .... dated ..... to execute ..... [name of Contract and brief description of Works] (hereinafter called "the Contract");

AND WHEREAS it has been stipulated by you in the said Contract that the Supplier shall furnish you with a Bank Guarantee by a recognized bank for the sum specified therein as security for compliance with his obligations in accordance with the Contract;

AND WHEREAS we have agreed to give the Supplier such a Bank Guarantee;

NOW THEREFORE we hereby affirm that we are the Guarantor and responsible to you, on behalf of the Supplier, up to a total of \*..... [amount of Guarantee] ..... [amount in words], such sum being payable in the types and proportions of currencies in which the Contract Price is payable, and we undertake to pay you, upon your first written demand and without cavil or argument, any sum or sums within the limits of ..... [amount of Guarantee] as aforesaid without your needing to prove or to show grounds or reasons for your demand for the sum specified therein.

\*An amount is to be inserted by the Guarantor, representing the percentage of the Contract Price specified in the Contract, in Maldivian Rufiyaa.

We hereby waive the necessity of your demanding the said debt from the Supplier before presenting us with the demand.

We further agree that no change or addition to or other modification of the terms of the Contract or of the Works to be performed there under or of any of the Contract documents which may be made between you and the Supplier shall in any way release us from any liability under this Guarantee, and we hereby waive notice of any such change, addition, or modification.

This Guarantee shall be valid until the date of issue of the Defects Correction Certificate.

SIGNATURE AND SEAL OF THE GUARANTOR .....  
Name of Bank .....  
Address .....  
.....  
Date .....

މި ފޯމުގެ ދަށުން ބޭނުންކުރާ ފަރާތްތަކުގެ ނަންމާއި អាសާދު، ބޭނުންކުރާ ސަލާމަތީ ފޯމުގެ ދަށުން ބޭނުންކުރާ ފަރާތްތަކުގެ ނަންމާއި អាសާދު

ބޭނުންކުރާ ފޯމު - 5 (ހުށަހަޅާ ފަރާތްތަކުގެ ނަންމާއި អាសާދު - ސަލާމަތީ ފޯމު)

## Form of Bank Guarantee for Advance Payment

To: .....  
[name & address of Purchaser]  
.....  
.....

[name of Contract]

Gentlemen:

In accordance with the provisions of the Conditions of Contract, of the above-mentioned Contract, .....  
.....[name and address of Supplier] (hereinafter called "the Supplier") shall deposit with .....  
..... [name of Purchaser] a Bank Guarantee to guarantee his proper and faithful performance under the said Clause of the Contract in an amount of .....[amount of Guarantee]  
.....[amount in words].

We, the .....  
[Bank or Financial Institution], as instructed by the Supplier, agree unconditionally and irrevocably to guarantee as primary obligator and not as Surety merely, the payment to .....  
..... [name of Purchaser] on his first demand without whatsoever right of objection on our part and without his first claim to the Supplier, in the amount not exceeding \*.....  
..... [amount of Guarantee].....  
..... [amount in words].

We further agree that no change or addition to or other modification of the terms of the Contract or of Works to be performed there under or of any of the Contract documents which may be made between .....  
.....[name of Purchaser] and the Supplier, shall in any way release us from any liability under this Guarantee, and we hereby waive notice of any such change, addition, or modification.

\* An amount is to be inserted by the Bank or Financial Institution representing the amount of the Advance Payment, in Maldivian Rufiyaa.

This Guarantee shall remain valid and in full effect from the date of the advance payment under the Contract until .....  
.....[name of Purchaser] receives full repayment of the same amount from the Supplier.

Yours truly,  
SIGNATURE AND SEAL: .....  
NAME & ADDRESS OF BANK/INSTITUTION .....



مۆھرىم ئۆزبېك ئىستانبۇل پولىس ئىدارىسى، مەمۇرىيەت بۆلۈمى، تەتقىقات ئۆمرىگە

تەتقىقات - 6

تەتقىقات 6 (دەرسلىك / مەسئۇلىيەت مەسئۇلىيەت (مەسئۇلىيەت مەسئۇلىيەت))

<b>OLT</b>	
• Huawei EA5801E-GP16, double AC, 10GE 4 (including C+SFP Optical Module)	01
• Optical Transceiver, SFP+1310nm, 10Gb/s, -8.2~0.5dBm, 12.6dBm, LC, SM, 10km	02
• Power Cable, Britain AC Power Cable 250V10A,3.0m, PGAM, H05VV-F-1.0mm <sup>2</sup> (3C), C13SF, Black	02
• Patch Cord SC/APC, SC/UPC, Single mode, 3m, G.657A2, 2mm, LSZH, 37mm SC.	08
• Patch Cord, LC/UPC, LC/UPC, Single mode,5m, G.657A2,2mm	04
• Patch Cord, SC/UPC, SC/APC, Single Mode, G.657A2,2mm,10m, LSZH	16
• Basic Software Package (based on per host)	01
• ONT Access License, Based on Per ONT	200
• PON Port License, Based on per PON Port	16
• 10GE Port License, Based on per 10GE Port	02
<b>ONU</b>	
• Huawei Broadband Network Terminal, Echo Life EG8040H5, GPON Terminal, SC/APC, UK Standard Adapter, English	200
• Patch Cord, SC/APC, SC/APC, Single Mode, G.652D, 3mm, 3m	200
<b>GPON Operations &amp; Maintenance Training (Instructor-led Classroom)</b>	<b>02</b>

- Bidding party should provide an authorization letter from Huawei
- Hardware warranty for 1 year

සමුදායීකරණයේ සහභාගීත්වය සහතිකයක් ලෙසින් පිරිසිදු කිරීමේ කටයුතු

7 වන කොටස (නිවැරදි කිරීම)

නිවැරදි කිරීමේ කටයුතු

1- නිවැරදි කිරීමේ කටයුතු (විවිධ ආකාරයේ කටයුතු සහ සේවාවන්)

- (අ) සේවාවන් සැපයීම
- (ආ) නිවැරදි කිරීමේ කටයුතු / සේවාවන්
- (ඇ) සේවාවන් සැපයීම (විවිධ ආකාරයේ කටයුතු / සේවාවන්)
- (ඈ) සේවාවන් සැපයීම (විවිධ ආකාරයේ කටයුතු / සේවාවන්)
- (ඉ) සේවාවන් සැපයීම (විවිධ ආකාරයේ කටයුතු / සේවාවන්)
- (ඊ) සේවාවන් සැපයීම (විවිධ ආකාරයේ කටයුතු / සේවාවන්)
- (උ) සේවාවන් සැපයීම (විවිධ ආකාරයේ කටයුතු / සේවාවන්)
- (ඌ) සේවාවන් සැපයීම (විවිධ ආකාරයේ කටයුතු / සේවාවන්)
- (ඍ) සේවාවන් සැපයීම (විවිධ ආකාරයේ කටයුතු / සේවාවන්)
- (ඎ) සේවාවන් සැපයීම (විවිධ ආකාරයේ කටයුතු / සේවාවන්)

2- නිවැරදි කිරීමේ කටයුතු (70 ක්)

- කටයුතු සැපයීමේ කටයුතු සහ සේවාවන් සැපයීමේ කටයුතු.

නිවැරදි කිරීමේ කටයුතු

X කොටස කටයුතු

නිවැරදි කිරීම

3- කොටස / කොටස (කොටස කටයුතු 15)

කොටස කටයුතු සැපයීමේ කටයුතු සහ සේවාවන් සැපයීමේ කටයුතු.

නිවැරදි කිරීමේ කටයුතු

X කොටස කටයුතු

නිවැරදි කිරීම

4- කොටස කටයුතු (කොටස කටයුතු 10) - කොටස කටයුතු 4 ක් සැපයීම

- නිවැරදි කිරීමේ කටයුතු 100% සැපයීමේ කටයුතු සහ සේවාවන් සැපයීමේ කටයුතු.

- නිවැරදි කිරීමේ කටයුතු 50% සැපයීමේ කටයුතු සහ සේවාවන් සැපයීමේ කටයුතු.

සමුදායීකරණයේ සහභාගීත්වය සහ සහයෝගීතාවය

සමුදායීකරණයේ සහභාගීත්වය සහ සහයෝගීතාවය (ප්‍රවේශන 03) යනු  
සමුදායීකරණයේ (සහයෝගීතාවය) සහ සහයෝගීතාවය 02 යනු සමුදායීකරණයේ සහ  
සහයෝගීතාවය (සහයෝගීතාවය) යනු සමුදායීකරණයේ සහ සහයෝගීතාවය

5. සහයෝගීතාවය (සහයෝගීතාවය 05)

සහයෝගීතාවය සහ සහයෝගීතාවය සහ සහයෝගීතාවය සහ සහයෝගීතාවය  
- සහයෝගීතාවය 01 සහ සහයෝගීතාවය (සහයෝගීතාවය) සහ සහයෝගීතාවය 3 සහ සහයෝගීතාවය  
(සහයෝගීතාවය)

6. සහයෝගීතාවය සහ සහයෝගීතාවය සහ සහයෝගීතාවය සහ සහයෝගීතාවය  
සහයෝගීතාවය සහ සහයෝගීතාවය සහ සහයෝගීතාවය සහ සහයෝගීතාවය  
සහයෝගීතාවය සහ සහයෝගීතාවය සහ සහයෝගීතාවය සහ සහයෝගීතාවය  
සහයෝගීතාවය 05 සහ සහයෝගීතාවය සහ සහයෝගීතාවය සහ සහයෝගීතාවය

සමස්ත ප්‍රවේශන, සංරක්ෂණ, සහ ප්‍රවේශන ප්‍රවේශන

8 වන කොටස (1 වන කොටස)

අංකය	විස්තරය	මිල	මාත්‍රය	#
	OLT			
	Huawei EA5801E-GP16, double AC (as per the specification in jadhuvalu 6)		01	01
	Optical Transceiver, SFP+1310nm (as per the specification in jadhuvalu 6)		02	02
	Power Cable, Britain AC Power Cable 250V10A (as per the specification in jadhuvalu 6)		02	03
	Patch Cord SC/APC,SC/UPC (as per the specification in jadhuvalu 6)		08	04
	Patch Cord, LC/UPC (as per the specification in jadhuvalu 6)		04	05
	Patch Cord, SC/UPC,SC/APC (as per the specification in jadhuvalu 6)		16	06
	Basic Software Package (as per the specification in jadhuvalu 6)		01	07
	ONT Access License (as per the specification in jadhuvalu 6)		200	08
	PON Port license (as per the specification in jadhuvalu 6)		16	09
	10GE Port License (as per the specification in jadhuvalu 6)		02	10
	ONU			
	Huawei Broadband Network Terminal (as per the specification in jadhuvalu 6)		200	11
	Patch Cord,SC/APC,SC/APC (as per the specification in jadhuvalu 6)		200	12
	GPON Operations & Maintenance Training (as per the specification in jadhuvalu 6)		02	13
	එකතුව			

සමස්ත ප්‍රවේශන, සංරක්ෂණ, සහ ප්‍රවේශන ප්‍රවේශන

පිටුව 9 - (විස්තරය සඳහා)

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ



ජනරජු ජනරජය, මාලදිවයින  
 දුම්රුව, පුරාවිද්‍යා

**සමූහයේ සාමාජිකයන්ගේ සේවාවන් සඳහා පිළිගැනීමේ - විස්තරය සඳහා**

**1. විස්තරය සඳහා පිළිගැනීමේ කොටස**

	නම:		විස්තරය සඳහා පිළිගැනීමේ කොටස සේවා: (විද්‍යාල සේවාවන්) සේවා/විද්‍යාල/විද්‍යාල (සේවාවන්)
	විද්‍යාල නම:		විද්‍යාල සේවාවන්:

**2. විස්තරය සඳහා පිළිගැනීමේ කොටස**

	විස්තරය සඳහා පිළිගැනීමේ කොටස:
	විස්තරය සඳහා පිළිගැනීමේ කොටස / විද්‍යාල සේවාවන්:
	විස්තරය සඳහා පිළිගැනීමේ කොටස / විද්‍යාල සේවාවන්:

**3. විස්තරය සඳහා පිළිගැනීමේ කොටස**

	විස්තරය:
	විස්තරය සඳහා පිළිගැනීමේ කොටස (විස්තරය සඳහා පිළිගැනීමේ කොටස) විස්තරය සඳහා පිළිගැනීමේ කොටස, විස්තරය සඳහා පිළිගැනීමේ කොටස විස්තරය සඳහා පිළිගැනීමේ කොටස:























1 පිටුව

සමස්ත ප්‍රවේශන ක්‍රමලේඛන  
(2 වන පිටුව)

2 පිටුව

සමස්ත ප්‍රවේශන ක්‍රමලේඛන සහ සමස්ත ප්‍රවේශන ක්‍රමලේඛන  
(19 වන පිටුව)

1	සමස්ත ප්‍රවේශන ක්‍රමලේඛන සහ සමස්ත ප්‍රවේශන ක්‍රමලේඛන (සමස්ත ප්‍රවේශන ක්‍රමලේඛන)
1.1	සමස්ත ප්‍රවේශන ක්‍රමලේඛන
1.2	සමස්ත ප්‍රවේශන ක්‍රමලේඛන සහ සමස්ත ප්‍රවේශන ක්‍රමලේඛන
1.3	සමස්ත ප්‍රවේශන ක්‍රමලේඛන
1.4	සමස්ත ප්‍රවේශන ක්‍රමලේඛන සහ සමස්ත ප්‍රවේශන ක්‍රමලේඛන
1.5	සමස්ත ප්‍රවේශන ක්‍රමලේඛන
1.6	සමස්ත ප්‍රවේශන ක්‍රමලේඛන
1.7	සමස්ත ප්‍රවේශන ක්‍රමලේඛන
1.8	සමස්ත ප්‍රවේශන ක්‍රමලේඛන



සමස්ත ප්‍රවේශන ක්‍රියාවලියේ ප්‍රධාන අංශයන් සහ අවධානයක් යොමු කළ යුතු ප්‍රධාන අංශයන්

3 වන අංශය

අවධානය යොමු කළ යුතු ප්‍රධාන අංශයන්

(19 වන කොටසේ දී)

1 වන කොටසේ ප්‍රධාන අංශයන් (අවධානය යොමු කළ යුතු)		1
සේවා	සේවා	1-1
සේවා	සේවා	1-2
දැනුම් සහ සේවා / සේවා	දැනුම් සහ සේවා / සේවා	1-3
සේවා සහ සේවා	සේවා සහ සේවා	1-4
සේවා සහ සේවා	සේවා සහ සේවා	1-5
සේවා සහ සේවා	සේවා සහ සේවා	1-6
සේවා සහ සේවා	සේවා සහ සේවා	1-7
2 වන කොටසේ ප්‍රධාන අංශයන් (අවධානය යොමු කළ යුතු)		2
සේවා	සේවා	2-1
සේවා	සේවා	2-2
සේවා සහ සේවා / සේවා සහ සේවා	සේවා සහ සේවා / සේවා සහ සේවා	2-3
සේවා සහ සේවා	සේවා සහ සේවා	2-4
9790052	සේවා සහ සේවා	2-5
සේවා සහ සේවා	සේවා සහ සේවා	2-6
සේවා සහ සේවා procurement@police.gov.mv	සේවා සහ සේවා	2-7